

STRUCTURE  
AND  
BONDING  
(Part II)

## දායක සහසංයුත් බන්ධන

යම් අයනයක හෝ අනුවක, පරමාණු ආග්‍රිතව හිස් කාක්ෂික ඇති විට ඒවා, එකසර යුගල ඇති පරමාණු සමග අන්තර්ක්‍රියාවෙන් දායක බන්ධන නිර්මාණය වේ.

ඇතැම් විට නිදහස් මූලදුව්‍ය පරමාණුවේ සංයුත්තා කවචය සතු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව හතරට වඩා අඩු වූ විට (Be, B), එම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන මගින් සක්‍රිය හැකි සහසංයුත් බන්ධන ගණන හතරට වඩා අඩු වේ.


එනිසා අෂ්ටකය සපුරා ගත තොගැකි වේ. මේ නිසා ම මෙවත් ප්‍රහේද, මධ්‍ය පරමාණුවේ ඉලෙක්ට්‍රෝන උගනතාව මගහැරගැනීමට ඉලෙක්ට්‍රෝන සපිර විශේෂ හෙවත් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කළ හැකි එකසර ඉලෙක්ට්‍රෝන යුගල සහිත ප්‍රහේද සමග ප්‍රතික්‍රියා කරමින් අෂ්ටකය සපුරා ගනී.

ලදාහරණ ලෙස  $BH_3$  සමග  $CO$  වායුව ප්‍රතික්‍රියා කර බෝරේන් කාබනයිල් (Borane carbonyl) සක්‍රීම හා  $CN^-$  සමග  $BH_3$  ප්‍රතික්‍රියාවෙන් සයනෝබෝරාහයිඩ්‍යිඩ් (cyano borohydride) සක්‍රීම දැක්විය හැකිය.


තවන් නිඳුසුනක් ලෙස  $\text{NH}_3$  හා  $\text{BF}_3$  අතර ප්‍රතික්‍රියා මගින් N හා B අතර දායක බන්ධනය ඇති වීම දැක්විය හැකි ය. ඇමෝෂිනියාහි N පරමාණුව මත ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල,  $\text{BF}_3$ හි B පරමාණුවේ හිස් කාක්ෂික සමග අන්තර්ක්‍රියා කිරීම නිසා N හා B පරමාණු අතර දායක සහසංයුත් බන්ධනයක් නිර්මාණය වේ.

සඟදෙන රසායනික ව්‍යුහය සඳහා නිශ්චිත තනි පරමාණුවක් කේත්දීය පරමාණුව ලෙස නම් කළ නොහැකිය. ඇමෝෂිනියා අණුවේ N පරමාණුව  $\text{BF}_3$  හි B පරමාණුව සමග බන්ධනය ඇති කිරීමට ඉලෙක්ට්‍රෝන යුගල සපයන නිසා වීම බන්ධනය ඊතලයකින් නිර්ශපනාය කළ හැකිය.

ඉලෙක්ට්‍රෝන සපයන පරමාණුවෙන් ඊතලය ආරම්භ වේ. ඉලෙක්ට්‍රෝන උගනතාව ඇති පරමාණුව වෙත ඊ නිස සලකුණු කර ඇත. පහත පෙන්වා ඇති පරිදි විධීමත් ආරෝපණ මගින් ද මෙම දායක බන්ධනය නිර්ශපනාය කළ හැකි ය.



හෝ




දායක සහසංයුත් බන්ධනය

දායක සහසංයුත් බන්ධන ( $\text{H}_3\text{N}^+\text{BF}_3^-$ )

ලෝහ අයන හෝ ඇතැම් ලෝහ පරමාණු විකසර ඉලෙක්ට්‍රෝන සහිත අණු හෝ අයන සමග ප්‍රතික්‍රියා කර ( $\text{H}_2\text{O}$ ,  $\text{NH}_3$ ,  $\text{CO}$  අණු හා  $\text{CN}^-$  අයන) සංකීර්ණ සේදීමෙනි ද මෙම දායක සහසංයුත් බන්ධන සේදීම සිදු වේ.

පහත දක්වා ඇත්තේ  $\text{Cu}_2^+$  අයනය සමග  $\text{NH}_3$  අණු හතරක් වික් වී දායක සහසංයුත් බන්ධන සහිත සංකීර්ණ අයනයක් සාදන ප්‍රච්‍රියාවකි.



ClassWork.LK